

## මගේ ගම

ජයකේන කොඩිතුවක්ක  
වත්තලු.

හැරදා ගම් පියස සෙසිලමේ  
හැමදා වගේ මනසින් යනවා  
පෙබිඳා තීමුන ගම අසිරිය මැබෙන  
කවදා ගමට යන් දේ සිතෙනවා

උන්නාට  
ගමට  
විට  
මට

ම් දුම් සම් පොරවාගත් කදු  
හිනෘහෙන මනමාලි ගම විවකර  
සිතු සූං රුම් පාවති ඉරු  
මිපවත් කළ ගම හැම ගේ

වැටිය  
සිටිය  
රුදාය  
පිවිතය

හන් දියෙ කැටැන්වීල කඩපොල  
නුවත්තාස අවදි කළ පාසල අසට  
කළ නි භාම දේම පාසල්  
මලිවා පෙන් ඇද වාගේ සුවද

පහුවේදීදී  
වදී  
වියෝදී  
දිදී

පසු කර වෙල් යාය රන්වන් කරල්  
කොමලිය දුනිලි ගය අදුනා දී  
ඉද නිට දෙගෙයි වැසුනන් ගං විතුර  
ගම් බිම් සර්සාර විය රෝන් මධෙන්

පිරි  
අසිරි  
පිරි  
පිරි

පිං කෙත ගමේ පන්සල කදු  
ගං ටා හඩින් පෝදා ගම පුහුද  
ද්‍රා පිං කර ගන්න ගම්මුන් මැලි  
සං සාරයෙන් ගොඩ යන මං අත

මුදනකය  
විය  
හොටිය  
පැය

නොදාන් හය හතර වැඩි දෙන  
වරදක් නොවේ කිසි දින ගම  
දුප්පත් අයට ඇති හැකි අය වෙසි  
අදුවත් මගේ හිත ඒ හන් දැයි

සිරියට  
අභ්තන්ට  
පිහිට  
ගමට

## අම්මා

ජයකේන කොඩිතුවක්ක  
වත්තලු.

රියක් නෑ දුනවලක්  
වේලාවක් නෑ කලාවක්  
වැඩි ඉවිර නෑ වෙහෙසකුත්  
අම්ම වැනි අය ලොව තවත්

නෑ  
නෑ  
නෑ  
නෑ

ඉවසීම මහමෙර  
අහස ආදරයට  
මෙන් කරණා දේර  
අම්ම වැනි අපට

පරදවයි  
පරදයි  
ගලයි  
සුවදයි

ගෙදර බඩලන පහන  
දුරු කැළට මුරකර  
අපිව නැළවුව හි  
අම්ම විය සන්සර

වාගේ  
වගේ  
පදේ  
නදේ

බත් රස  
දැකුඩා  
සැමගේ කුස්  
අම්ම වැනි කෙනෙක්

නොදාන්නී  
රස බලන්නී  
පුරවන්නී  
නොදානී

සුදා මනකය  
අපේ සින්වල  
දෙන පිං වල  
අම්ම මුදුවනු

රෝන්නී  
රෝනී  
බලයෙනී  
නියනී

## වියෝව

බණ්ඩාර බුමාරකායක  
වත්තීර්නා උතුරු

මගේ සිත පෙර අතිනෙක වික් ද්‍රැසකයක ගොස්  
විදා තුන් සිත සැදි පැහැදි අද මෙන්ම මුති  
අඇගේ තනියට මමත් මා මෙන් ඇයත් වික් නෙක උනි  
දෙනු මුති දුම් පසක් කරමින් ඇ පැමිනි දුර නිම

නැවතිලා  
සිහිකලා  
බල  
කලා

පිපි සල් මල් සුවද පතුරා වියදු කැල කුල්මත්  
රෝන් සොය වින බිමරු විනා තත් සලා උස්සන  
වෙනස් නොවුවනට සල් මල් රැව මගේ ගම සිත  
දුරස් වී හිය ඇගේ රැව අන තාම තරුණාව

කලා  
කලා  
වැනැර්ලා  
සැගවිලා

නොලා දුන් සුදු නොලුම් මානෙල් විලේ බිස පෙරදා  
තාම මල් වල සුවද මතකයි ව්‍යුමල නැත දැන් පෙනි  
කෙනෙක් දෙන මල් මිවක් තනියම මගේ බුද සම්දුව  
වියෝදුක මොන තරම් නපුරුදු පසක් කර ගම සිත

විදා  
විදා  
පුදා  
හඳා

මගේ මුතිදුන් දෙනු දහමේ පිහිට තනි උන මට  
තනිකමයි පාලවයි ඇතිදින් මා වෙලාගෙන භාම  
විභාවට පත්කරයි ගත සිත මතකයන් ගොනු උන  
හවස් බායය ගෙවන බිංකුවේ ඔබේ ඉඩ ඉතිරිව

තියේදී  
පැයේදී  
ලයේදී  
තියේදී

## නොනිම් කෙනෙහසක

බණ්ඩාර බුමාරකායක  
වත්තීර්නා උතුරු

අලුත් නිවසක් සමග සැමියෙක් පිවිතය පැල කර  
රෝදෙන තෙතමන සාර පොලවේ දුළ හිරුව විබෙමින්  
සර් ගසක්වේ පළ දුරන්වට දුන්න උපදෙශක් සිහි  
මවක් ධිරදක් වී දැරාස බර අම්මෙ පුදුමයි රය

තියේදී  
තියේදී  
තියේදී  
මයේදී

මහා ගල් පර නැගෙන හින්දර පසු කරන් කොහොමදු  
නැගනු අවමන් විද දුරාගෙන ගිය විගර සලකනු  
මවක් වෙන්නේ කොස ඔබ වග තුනුහාලය සැයවී  
අම්මෙ කොහොමදු තිය ගත්තේ උතුම් දුර සෙනෙහසක

හියේදී  
තියේදී  
තියේදී  
ලයේදී

හිමන් හරනා ඇතින්නක මෙන් ඇ මගේ ජය දෙස  
සිටින අම්ම වරැන් ඔබමෙන් තවත් ලොව ලස්සන  
මුලක් පැලයෙක් ගසක් සෙවනක් වෙන්නේ කොමදු  
කියා දුන් මට මග දුමා යන දුරුවෙශ දැන් ඇත් බේ

බල  
කලා  
පෙනෙලා  
වේලා

**ප්‍රතිඵාතී විද්‍යා**



## පියසම්මර

ක්.එ. කොඩිතුවක්ක  
Gray Street, Spring Vale, Vic 3175

කිරිකර මවක දුන්නත් සිය රැකිරු  
සිහිකල ඔවුන් හැඳුවන් නෙත කදුල්

පෙර  
පුරා  
හොරා  
යුරා

කිසුතුල දුරා ගෙන නම මාසයක්  
ධිනික නමුද දුරුවන් විනි වැඩුනු  
කිරිකර ඔබ උන් සිය පුපු තුනර්  
දුප්දිනි මැරෙනි පියවරු සිය දැනස්

තුල  
කල  
තුල  
කල

තරවු කළත් නොම යන විට හර

පාරේ

හද්වත හඩ යය කදුලාලී නොම  
අතිනි විපා මියුන මුත් මහ  
දුව පුත පැනුම ඔබ දුයුතුව නැම

යේරෝ  
පාරේ  
වාරේ

නිවසයි රාජයේ බලගත  
දුවිමග නොසැලු පදුවන  
දුක සැප දෙකෙහි පිහිටින  
අමතක කළ හැකි ද මට මග

රජානන්  
නියමුවානන්  
සුම්බුරානන්  
පියානන්

සිසාවා තබන්නට ඉහළින් ඇති  
නම සුව පහස නොව දුරුවන් ගෙන  
කිසුගිනි වෙහෙස නිදීමත ගෙන නැ  
මොන දුරුවාද පියනාට බුද බව

පුවෙලී  
සිනුවේ  
තැකුවේ  
පැනුවේ

දුරා පෙම පිරුණු පියවරු  
පිය ගුණ මතක දුරුවන්

වාසනාවන්  
වාසනාවන්  
සිනාවන්  
වාසනාවන්

සිය පුවුලම තිති කැන්දක  
පියවරු සිටින නිවසම

වාසනාවන්